



ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර 1 විභාගය - 2024 ජනවාරි

යෝජිත උත්තර

(101) මූල්‍ය ගිණුම්කරණය (FAC)

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය
නො. 540, පූජ්‍ය මූරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි මාවත,
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථන: 011-2-559 669

මෙය අධ්‍යාපන හා පුහුණු කිරීම් අංශයේ ප්‍රකාශනයකි

ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය

අදියර I විභාගය - 2024 ජනවාරි

(101) මූල්‍ය ගිණුම්කරණය

යෝජිත උත්තර

(මුළු ලකුණු 40)

A කොටස

පළමුවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

1.1 (3)

1.2 (2)

1.3 (2)

1.4 (3)

1.5 (4)

1.6 (4)

1.7 (3)

1.8 (1) [4500-3700+200-300]

1.9 (2)

1.10 (3)

1.11 සත්‍ය

1.12 අසත්‍ය

1.13 අසත්‍ය

1.14 සත්‍ය

1.15 සත්‍ය

1.16 (1) ජ නල් වවුචරය

(2) විකුණුම් ඉන්වොයිසිය

1.17

යන්ත්‍රයේ පිරිවැය - සුන්බුන් අගය
ප්‍රයෝජනවත් ජීව කාලය
6,000,000 -1,000,000
5
<u>ක්ෂය = 1,000,000</u>

1.18

1. ඉඩම
2. ගොඩනැගිල්ල
3. කීර්තිනාමය
4. කාර්යාල උපකරණ
5. පරිගණක
6. ස්ථාවර තැන්පතු
7. බදු දී ඇති දේපල
8. යන්ත්‍රෝපකරණ
9. මෝටර් රථ
10. ගෘහ භාණ්ඩ
11. ජේටන්ට් බලපත්‍ර
12. වෙළඳ නාම
13. වෙළඳ ලකුණු
14. ආයෝජනය



1.19

1. සිදුවීම් සහ ගනුදෙනු පිළිබඳ ඓතිහාසික තොරතුරු
2. උද්ධමනය/උද්ධමන තත්ත්වයේ ගැලපීම් නොසැලකේ
3. කාල සීමාවන් හේතුවෙන් වෙළඳපල වටිනාකම පිළිබිඹු නොවේ
4. ගනුදෙනු සහ සිදුවීම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වීම
5. නිශ්චිත ස්ථාවර කාල සීමාවක් සඳහා වාර්තා සකස් කර ඇත
6. මූල්‍ය නොවන ප්‍රශ්න ගැන සාකච්ඡාවක් නැත
7. සංසන්දනාත්මක ගැටළු
8. අභ්‍යන්තර ඒකක/දෙපාර්තමේන්තු සඳහා වෙන වෙනම තොරතුරු ඉදිරිපත් නොකිරීම
9. සමස්ත ව්‍යාපාරයම එක් ආයතනයක් ලෙස සලකා තොරතුරු ඉදිරිපත් කිරීම

1.20

ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී ආදායම් උත්පාදනය සඳහා දරන සියලුම වියදම් එම ආදායම් සමඟ පමණක් සැසඳිය යුතු බව එහි සඳහන් වේ.

උදාහරණය: විකුණුම් පිරිවැය තුළ වසා අවසන් තොගය ඇතුළත් කිරීම

ක්ෂය වීම වියදමක් ලෙස හඳුනා ගැනීම

අඩමාණ ණය සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම

(එකකට ලකුණු 02 බැගින් මුළු ලකුණු 40)



A කොටසෙහි අවසානය

දෙවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 04 (II) - නිෂ්පාදන පිරිවැය ලේඛන පිළියෙළ කිරීම

නසිර් මැමින් වර්ක්ස්
2023 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
නිෂ්පාදන ගිණුම

(රු.'000)

	රු.	රු.
සෘජු අමුද්‍රව්‍ය පිරිවැය		
ආරම්භක අමුද්‍රව්‍ය තොගය	850	
එකතු කළා : අමුද්‍රව්‍ය ගැණුම්	3,500	
ගෙන ඒමේ කුලී	75	4,425
අඩු කළා : අවසන් අමුද්‍රව්‍ය තොගය		(250)
පරිභෝජනය කළ අමුද්‍රව්‍ය පිරිවැය		4,175
සෘජු ශ්‍රම පිරිවැය		
සෘජු වේතන	1,500	
දිරි දීමනා (100 x 10,000)	1,000	2,500
ප්‍රාථමික පිරිවැය		6,675
පොදුකාර්ය පිරිවැය		
ආරක්ෂක ගාස්තු (500 x 90%)	450	
විදුලිය වියදම් (520 x 85%)	442	
කම්හල් කළමනාකරුගේ වැටුප්	370	
ක්ෂය - පිරියත හා යන්ත්‍ර	320	
- මොටර් ලොරි රථය	560	2,142
(+) ආරම්භක නොනිමි		225
(-) අවසන් නොනිමි		(425)
නිමකළ භාණ්ඩවල පිරිවැය		8,617
ලාභය 20%		1,723.40
වෙළෙඳ ගිණුමට මාරු කලා		10,340.40

(මුළු ලකුණු 10)

තුන්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 - මූලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

රවි සුපර්

2023 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම

(රු.'000)

	රු.	රු.
ප්‍රාග්ධනය		4,850
විකුණුම් (3,200+5225) (W1)		8,425
ගැනුම් (1850+5000) (W2)	6,850	
විදුලිය හා ජල වියදම් (255+10)	265	
උපචිත විදුලිය හා ජල වියදම්		10
බෙදාහැරීමේ වැන් රථය	3,000	
ක්ෂයවීම් $(3,000,000 \times 25\% \times 6/12)$	375	
සමුච්චිත ක්ෂයවීම්		375
වැටුප් සහ වේතන	1,200	
කාර්යාල වියදම්	15	
ගමන් වියදම්	12	
මුද්‍රණ හා ලිපි ද්‍රව්‍ය	25	
වෙළඳ ණයගැතියන්	2,400	
වෙළඳ ණයහිමියන්		2,100
මුදල්	1,570	
සුළු මුදල් (100-15-12-25)	48	
	15,760	15,760

W1

වෙළඳ ණයගැතියන්

විකුණුම්	5225	මුදල්	2825
		ශේෂය ප/ගෙ	2400
	<u>5225</u>		<u>5225</u>
ශේෂය ඉ/ගෙ	2400		

W2

වෙළඳ ණයහිමියන්

මුදල්	2900	ගැනුම්	5000
ශේෂය ප/ගෙ	2100		
	<u>5000</u>		<u>5000</u>
		ශේෂය ඉ/ගෙ	2100

(ලකුණු 10)

හතරවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 03 – මූලික සටහන් පොත්, පාලන ගිණුම් සහ ශේෂ පිරික්සුම

(a)

පොදු ජර්නලය

විස්තරය		හර	බැර	
1	උපවිත ආරක්ෂක ගාස්තු ගිණුම	හර	35,000	
	ආරක්ෂක ගාස්තු ගිණුම	බැර	35,000	
(ගෙවිය යුතු ආරක්ෂක බිල්පත දෙවරක් වාර්තා කිරීම නිවැරදි කිරීම)				
2	අවිනිශ්චිත ගිණුම	හර	5,500	
	පොලී ආදායම් ගිණුම	බැර	2,750	
	පොලී වියදම් ගිණුම	බැර	2,750	
(පොලී වියදම් ගිණුමට හර කරන ලද පොලී ආදායම නිවැරදි කිරීම)				
3	වෙළඳ ගෙවිය යුතු මුදල් පාලන ගිණුම	හර	20,000	
	ගැනුම් ගිණුම	බැර	20,000	
(දෛනික ගැනුම් පොතේ එකතුව රු 20000 වැඩිපුර සඳහන් කිරීමේ වරද නිවැරදි කිරීම)				
4	කාර්යාල උපකරණ ගිණුම	හර	250,000	
	කාර්යාල වියදම් ගිණුම	බැර	250,000	
	(කාර්යාල වියදම් ගිණුමේ සටහන් කර ඇති කාර්යාල උපකරණ මිලදී ගැනීම නිවැරදි කිරීම)			
	කාර්යාල උපකරණ ක්ෂයවීම් ගිණුම	හර	50,000	
	කාර්යාල උපකරණ සමුච්චිත ක්ෂයවීම් ගිණුම	බැර	50,000	
(කාර්යාල උපකරණ ක්ෂය වීම නිවැරදි කිරීම)				
5	අවිනිශ්චිත ගිණුම	හර	265,000	
	විකුණුම් ගිණුම	බැර	265,000	
(විකුණුම් ගිණුම නිවැරදි කිරීම)				
6	අවිනිශ්චිත ගිණුම	හර	7,500	
	දුරකථන වියදම් ගිණුම	බැර	9,000	
(දුරකථන වියදම් ගිණුමේ වැඩියෙන් සටහන් කිරීම නිවැරදි කිරීම)				

(ලකුණු 07)

(b)

අවිනිශ්චිත ගිණුම

පොලී වියදම්	2,750	ශේෂය ප/ගෙ	279,500
පොලී ආදායම	2,750		
විකුණුම්	265,000		
දුරකථන වියදම්	9,000		
	<u>279,500</u>		<u>279,500</u>

(ලකුණු 03)
(මුළු ලකුණු 10)

පස්වන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

පරිච්ඡේදය 02 - ගිණුම්කරණ සමීකරණය, ද්විත්ව සටහන් න්‍යාය සහ ගිණුම්කරණ සංකල්ප

(A)

	කාර්යාල උපකරණ	+	තොගය	+	මුදල්	=	හිමිකම්	+	වගකීම්
1	+800,000				+1,200,000		+2,000,000		
2			+650,000						+650,000
3			-260,000		+350,000		+90,000		
4					-250,000		-250,000		
5					-200,000		-200,000		

(ලකුණු 05)

(B)

(a)

සංශෝධිත ලද මුදල් පාලන ගිණුම

ශේෂය ප/ගෙ	225,000	ස්ථාවර නියෝග - කුලිය	55,000
අයිරා පොලිය	12,500	බැංකු ගාස්තු	5,000
		ශේෂය ප/ගෙ	177,500
	<u>237,500</u>		<u>237,500</u>
		ශේෂය ඉ/ගෙ	55,000

(ලකුණු 03)

(b)

2023.12.31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශනය

මුදල් පොතට අනුව ශේෂය	277,500
එකතු කළා:	
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්	28,000
අඩු කළා:	
තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්	(128,000)
බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය	177,500

(ලකුණු 02)

(මුළු ලකුණු 10)



B කොටසෙහි අවසානය

හයවන ප්‍රශ්නය සඳහා යෝජිත උත්තර:

(a)

පරිච්ඡේදය 04 (I) - ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කිරීම

නිහාල් ඉලෙක්ට්‍රිකල්ස්
20223 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
විස්තීරණ ආදායම් ප්‍රකාශනය

(රු.'000)

විකුණුම්		62,900
විකුණුම් පිරිවැය :		
ආරම්භක කොගය	2,800	
ගැනුම්	38,000	
	40,800	
(-) අවසාන කොගය	(9,270)	(31,530)
දළ ලාභය		31,370
බෙදාහැරීමේ වියදම්		
බොල් ණය	50	
ප්‍රවාහන වියදම්	900	(950)
පරිපාලන වියදම්		
ක්ෂය - පිරියත හා යන්ත්‍ර	1,400	
- ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	800	
- කාර්යාල උපකරණ	75	
රක්ෂණය (260 x 1/4)	65	
ජලය	2,500	
වැටුප් හා වේතන	11,000	
විදුලිය (7850+135)	7,985	
දුරකථන ගාස්තු	350	
කාර්යාල කුලිය (2200+200)	2,400	(26,575)
මූල්‍ය වියදම්		
ණය පොලී (1000 x 20% x 1/2)	100	
බැංකු ගාස්තු	40	(140)
ශුද්ධ ලාභය		3,705

(ලකුණු 11)

(b)

නිහාල් ඉලෙක්ට්‍රිකල්ස්

2023 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(රු. '000)

	පිරිවැය	සමු. ක්ෂය	ධාරණ අගය
ජංගම නොවන වත්කම්			
පිරියත හා යන්ත්‍ර	7,000	3,600	3,400
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	4,000	1,400	2,600
කාර්යාල උපකරණ	1,000	75	925
	12,000	5,075	6,925
ජංගම වත්කම්			
තොගය		9,270	
වෙළෙඳ ණය ගැතියෝ	(9500-50)	9,450	
වැඩිපුර ගෙවූ රක්ෂණය		195	
බැංකු මුදල්		3,500	
අතැති මුදල්		460	22,875
මුළු වත්කම්			29,800
ස්කන්ධය හා හිමිකම්			
ස්කන්ධය			
2022 අප්‍රේල් 01 දිනට ප්‍රාග්ධනය		8,760	
ශුද්ධ ලාභය		3,705	12,465
ජංගම නොවන වගකීම්			
බැංකු ණය			1,000
ජංගම වගකීම්			
ණය හිමියෝ		15,900	
උපචිත වියදම් (135+200)		335	
ගෙවිය යුතු බැංකු ණය පොලී		100	16,335
මුළු ස්කන්ධය හා හිමිකම්			29,800

(W1) ක්ෂයවීම් සහ සමුච්චිත ක්ෂයවීම්

	ආරම්භක සමුච්චිත ක්ෂය	වසර සඳහා ක්ෂය වීම	අවසාන සමුච්චිත ක්ෂය ශේෂය
පිරියත හා යන්ත්‍ර	2200	$7000 \times 20\% = 1400$	3600
ගෘහ භාණ්ඩ සහ සවිකිරීම්	600	$4000 \times 20\% = 800$	1400
කාර්යාල උපකරණ	0	$1000 \times 15\% \times 6/12 = 75$	75

(ලකුණු 09)

(මුළු ලකුණු 20)



C කොටසෙහි අවසානය

Notice:

These answers compiled and issued by the Education and Training Division of AAT Sri Lanka constitute part and parcel of study material for AAT students.

These should be understood as Suggested Answers to questions set at AAT Examinations and should not be construed as the “Only” answers, or, for that matter even as “Model Answers”. The fundamental objective of this publication is to add completeness to its series of study texts, design especially for the benefit of those students who are engaged in self-studies. These are intended to assist them with the exploration of the relevant subject matter and further enhance their understanding as well and stay relevant in the art of answering questions at examination level.



© 2021 by the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka). All rights reserved. No part of this document may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, photocopying, recording or otherwise without prior written permission of the Association of Accounting Technicians of Sri Lanka (AAT Sri Lanka)